



ව්‍යාපාර පරිසරයට අදාළ ප්‍රධාන වැරදි සහ නව රෙගුලාසි

AAT අදියර II
BLA - ව්‍යාපාර නීතිය

නීතිඥ කපිල ගාමිණී ජයසිංහ
LL.B (University Of Colombo)
Post Graduate Diploma In Human Right Law (IHR)



JMC Jayasekera Management Centre (Pvt) Ltd
Pioneers in Professional Education
65/2A, Chittampalam Gardiner Mawatha, Colombo 02 | T: +94 112 430451 | E: info@jmc.lk | F: +94 115 377917

ව්‍යාපාර පරිසරයට අදාළ ප්‍රධාන වැරදි හා නව රෙගුලාසි.

2003 අංක 6 දරණ බුද්ධිමය දේපල පනත

බුද්ධිමය දේපල පනත යනු කුමක්ද?

යම් මිනිසකු තම බුද්ධිය මෙහෙයවා කරනු ලබන නිර්මාණයක්.

බුද්ධිමය දේපල පනතින් ආවරණය වන ක්ෂේත්‍ර

1. ප්‍රකාශන අයිතිය (Copy & Right)

ශාස්ත්‍රීය, කලාත්මක හා විද්‍යාත්මක කාර්යයන් එකී නිර්මාණ සම්බන්ධයෙන් ඇති ආර්ථික හා සදාචාරාත්මක අයිතීන් ප්‍රකාශන අයිතියට ගැනේ.

2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනතේ 6 වෙනි වගන්තිය මගින් මෙයින් ආරක්ෂක ක්ෂේත්‍ර දක්වා ඇත.

පොත්, පත්‍රිකා, ලිපි, පරිගණක වැඩසටහන්, කතා, දේශන, අනුශාසනා, නාට්‍ය, ගීත කාව්‍ය, අනුරූපණ, විද්‍යාත්මක කෘති, වේදිකා නාට්‍ය, ජනප්‍රවාද ප්‍රකාශන, සංගීතය සමඟ ගායන ගීත හෝ වාදන සංගීත භාණ්ඩ, ශ්‍රව්‍ය දෘශ්‍ය කෘති (චිත්‍රපට/ටෙලිනාට්‍ය/ටෙලි චිත්‍රපට) ගෘහ නිර්මාණ කෘති, චිත්‍ර, මූර්ති, කැටයම්, ලිතෝ මුද්‍රණ, ගෙත්තම්, ඡායාරූප, භූගෝල විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධ සිතියම්, පඬුරු කටු සටහන් හා ක්‍රිමාන කෘතිවේද, පරිවර්තන, අනුවර්තන, සිතියම් හා වෙනත් විස්තරයන්, මුල් කෘති ද එකතු සහ දත්ත පදනම් කර ඉහත කී කෘතවේදී කතෘගේ ජීවිත කාලය තුළ ඔහුට හා ඔහුගේ මරණයෙන් වසර 70ක් ගතවන තුරු ඔහුගේ උරුමයට ප්‍රකාශන අයිතිය ඇත.

2. කාර්මික සැලසුම් යනු යම් භාණ්ඩයක අලංකාරයක් හා සෞන්දර්යාත්මක ලකුණු පිළිබඳ වූ සැලසුමකි.

මෙවැන්නක් ලියා පදිංචි කිරීමෙන් පසු වසර පහක් පුරා ආරක්ෂාව සැලසේ යළි වසර 5කට ලියා පදිංචි කළ සීමා දෙකක් සඳහා ලියාපදිංචිය අලුත් කර ගත හැකිය.

3. පේටන්ට් අයිතිය (ස්වාධීකරණය)

නව නිපැයුමක නිර්මාණකරුවාට එකී නිර්මාණය ලියාපදිංචිය සඳහා අයදුම්පත යොමු කළ දිනයේ සිට වසර 20 ක කාලයක් සඳහා වලංගු වන පරිදි එකී නිර්මාණය බිහිකිරීමට, අලෙවි කිරීමට හෝ ඒ සඳහා පවතින අයිතිය පේටන්ට් අයිතියයි. මෙහිදී "නව නිපැයුමක්" යන්න බුද්ධිමය දේපල පනතේ 62 වැනි වගන්තියෙන් අර්ථ නිරූපණය කර ඇත. ඒ මෙසේය,

තාක්ෂණික විද්‍යා ක්ෂේත්‍රයෙහි නිශ්චිත ගැටලුවක් විසඳීමට ව්‍යවහාරයෙහි ලා උපකාර වන නව නිපැයුම්කරුවෙකු ගේ සංකල්පනාවකි.

4. වෙළඳ ලකුණු වෙළඳ නාම

යම් ව්‍යාපාරික නිෂ්පාදනය තවත් නිෂ්පාදනයකින් වෙන් කොට හඳුනා ගැනීම සඳහා භාවිතා කරනු ලබන යම් ලකුණක්, වචනයක්, සංකේතයක්, උපක්‍රමයක්, වර්ණ, හැඩතල හෝ ඒවායේ සංයෝජනයක් වෙළඳ ලකුණක් ලෙස හැඳින්වේ.

වෙළඳ ලකුණක් ලියාපදිංචි කිරීමෙන් පසු වසර දහයකට වලංගු වන අතර එය නැවත නැවත අලුත් කළ හැකිය.

5. භූගෝලීය දර්ශක

යම් භාණ්ඩයක ප්‍රභවය නිශ්චිත ප්‍රදේශයකදී සිදු වූ බවට හඳුනාගත හැකි දර්ශක මින් අදහස් වෙයි. යම් භාණ්ඩයක ඇති සුවිශේෂීත්වය එම භාණ්ඩයේ ප්‍රභවය ලද රට, කලාපය, ප්‍රදේශය වැනි භූගෝලීය සාධක තුළින් රෝපණය වී ඇති විට භූගෝලීය දර්ශක ඇතිවේ.

උදා:- සිලෝන් ටී, ශ්‍රී ලංකා මැණික්, උඩරට තේ, ලංකාවේ කුරුඳු, නවසීලන්ත කිරි, ඕස්ට්‍රේලියන් ඇපල්.

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරී පනත පනතේ අරමුණු

1. පාරිභෝගිකයාගේ ජීවිත වලට හා දේපල වලට හානි සිදුවන භාණ්ඩ/සේවා ප්‍රවර්ධනයෙන් පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීම.
 2. අසාධාරණ වෙළඳාමෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම.
 3. පාරිභෝගිකයන්ගෙන් සුරාකන වෙළෙඳ අවශ්‍යතා වලින් අලාභ/හානි වන්දි අයකර ගැනීම.
 4. මිල පාලනය.
 5. භාණ්ඩ වල ප්‍රමිතිය, තත්වය, උපයෝගීතාව සම්බන්ධව පාරිභෝගික අයිතීන් සුරැකීම.
 6. පාරිභෝගික පැමිණිලි භාරගෙන ඒවා විමර්ශනය කිරීම.
- (මෙහිදී අදාළ පැමිණිලි සිදුවීම සිදුවී මාසයක් ඇතුළත ලිඛිතව සිදු කල යුතුයි.)

2006 අංක 6 දරණ මූල්‍ය ගණුදෙනු වාර්තා කිරීමේ පනත පනතේ අරමුණු

- i. මුදල් විභේදිතකරණය/ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැලැක්වීම.
- ii. වැරදි විමර්ශනයට නඩු පැවරීමට බලයලත් අධිකරණයක් පිහිටුවීම.
- iii. මූල්‍ය ධුද්ධි ඒකකයක් පිහිටු වීම.

මූල්‍ය බුද්ධි ඒකකයේ අරමුණු/කාර්යයන් මොනවාද?

- i. මූල්‍ය විශුද්ධිකරණය වැළක්වීමේ ක්‍රම ශක්තිමත් කිරීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමට මෙරට තුළ ක්‍රියාත්මක වීම.
- ii. ඒ සම්බන්ධ තොරතුරු විකේරණය කිරීම හා අදාළ අධිකරණයට උපදෙස් ලබා දීම.
- iii. ඒ සම්බන්ධ ජාත්‍යන්තර ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
- iv. ඒ සම්බන්ධ කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා හැඟීමක් ඇති කිරීම.

2006 අංක 6 දරණ පනතේ දෙවැනි වගන්තිය අනුව

කිසිදු මූල්‍ය ආයතනයක් නිර්නාමික ව්‍යාජ නම්වලින් පවත්වාගෙන යන හෝ අංක මගින් පමණක් හඳුනා ගන්නා ගිණුම් පවත්වාගෙන යෑම නොකළ යුතුය. ඒ අනුව මූල්‍ය ආයතනය සිය ගනුදෙනුකාරයන් හොඳින් පවත්වාගෙන යා යුතුයි.

මෙය (KYC) මූලධර්මයේ (Know Your Customer) ලෙස හැඳින්වෙයි. මූලධර්මය අනුව මූල්‍ය ආයතනවල ගිණුම් විවෘත කිරීමේ දී ගනුදෙනුකරුගේ නම්, ස්ථීර ලිපිනය, උපන් උපන්දිනය, ස්ථානය, දුරකථන අංක විද්‍යුත් තැපෑල, Fax, රැකියාව, ආයතනය වාර්ෂික දළ ආදායම, සමාගම් සම්බන්ධයෙන් නම් ඉහත තොරතුරු වලට අමතරව සංස්ථාපිත සභාවේ සහතික, ව්‍යාපාරය ස්වභාවය හා අරමුණු ගිණුම් මෙහෙයවීමට බලයලත් පුද්ගල විස්තර, බදු ලිපිගොනු අංක, අධ්‍යක්ෂකවරුන්ගේ පුද්ගලික විස්තර, ප්‍රධාන කොටස් හිමියන් හා පුද්ගල මූල්‍ය සම්බන්ධතා පැහැදිලිව දැක්විය යුතුය. එසේ නොමැති ගිණුම් විවෘත නොකළ යුතුයි.

අඛණ්ඩව ගනුදෙනුකරුවන්ගේ සම්ප්‍රජනනතාවය පවත්වාගැනීමට මූල්‍ය ආයතන ගත යුතු පියවර මොනවාද?

- ගනුදෙනුකරුවන් පසු පසුකාලීනව ඉදිරිපත් කරන තොරතුරු වල විෂමතා ඇත්නම් ඒ තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය හඳුනාගන්නා තෙක් ගිණුම් අත්හිටුවීම.
- යමෙකු එකම බැංකුවේ ගිණුම් දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පවත්වාගෙන යන්නේ නම් එසේ කිරීමේ අරමුණු අනාවරණය කර ගැනීම.
- එක් ගිණුමකින් තවත් ගිණුමකට මුදල් මාරු කරන විට අදාළ ගිණුම් අංක අනුපාත විමර්ශන කටයුතු සඳහා අත්‍යන්තරව ව සටහන් කර ගැනීම.
- මෙරට පුරවැසියන් නොවන අයට ගිණුම් විවෘත කිරීමේදී ඔවුන් දිවයිනේ සිටින කාලය තුළ ස්ථීර ලිපිනය ලබා ගැනීමට ගමන් බලපත්‍රයේ විසා බලපත්‍ර පිටපත් ලබාගත යුතුයි.
- දිවයින තුලට ගෙන එන විදේශ මුදල් ගිණුම්ක තැන්පත් කරන විට ඒ මුදල් ලද ප්‍රධාන පිළිබඳ (ලැබුණේ කෙසේද යන්න) සැහීමකට පත් විය යුතුයි.
- ගනුදෙනුකරුවන්ගේ අසාමාන්‍ය හැසිරීම් පිළිබඳව සොයා බැලිය යුතුයි.
- ගනුදෙනුකරුවන්ගේ අවදානම පිළිබඳව වරග කිරීම් කළ යුතුයි. අධිකතා මධ්‍යම අවදානමක් ඇති ගනුදෙනුකරුවන් පිළිබඳව විමර්ශනය කළ යුතුයි.

විද්‍යුත් මුදල් හෝ හුවමාරු, යම් නීති විරෝධී භාණ්ඩ වසරක් සිදු කිරීමට අදාළ විය හැකියි සැක කිරීමට හේතු ඇති ත්‍රස්තවාදී ක්‍රියාවක් මගින් ලැබුණු යම් දේවලට සම්බන්ධ යැයි සිටිනීමට සාධාරණ හේතු ඇති ගනුදෙනු සහ මූල්‍ය බුද්ධි අංශයට වාර්තා කළ යුතුයි.

සැක කටයුතු ගනුදෙනු වාර්තාව යනු කුමක්ද?

2006 අංක 6 දරණ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 7 වගන්තියට අනුව යම් නීති විරෝධී කටයුත්තක් හෝ වෙනත් යම් සාපරාධී වරදක් සිදු කිරීමට අදාළ විය හැකි සැක කිරීමට ප්‍රමාණවත් හේතු ඇති ගනුදෙනුවක් පිළිබඳ යම් මූල්‍ය ආයතනයක් විසින් මූල්‍ය බුද්ධි අංශය වෙත කරනු ලබන දැනුම් දීමක් සැකකටයුතු කමට වාර්තාවක් ලෙස හැඳින්වේ. එහිදී වාර්තාවක් ලිඛිතව පැය විසිහතරක් ඇතුළත දුරකථනය මගින් හෝ විද්‍යුත් තැපෑලෙන් විය යුතුය.

2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත පනතේ අරමුණ

මුදල් විශුද්ධිකරණය තහනම් කිරීමට එය මර්ධනය කිරීමට හා වැලැක්වීමට අවශ්‍ය පියවර ගැනීම හා විධි විධාන සැලැස්මවීම.

මුදල් විශුද්ධිකරණය (Money Laundering) යනු කුමක්ද?

යම්කිසි අපරාධ ක්‍රියාවක් මගින් යම් පුද්ගලයෙකුගේ හෝ ව්‍යාපාරයක ලාභ ප්‍රයෝජන සඳහා උපයන මුදල් වලට ආවරණයක් ලබා දීමයි. නැතිනම් නීති විරෝධී ක්‍රියාකාරකම් මගින් උපයාගත් මුදල් එහි මූලාශ්‍රය වසන් කිරීමේ අරමුණින් විදිමත් මුදල් සංස්කරණ පද්ධතියට ඇතුළත් කිරීමයි. එය ස්ථාපනය, වත්කම් සැගවීම හා දේපල ඒකාබද්ධ කිරීම යන ක්‍රම තුන මගින් සිදුවේ.

මුදල් විශුද්ධිකරණයට පනතෙන් නියම කර ඇති දඬුවම්

මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ දේපල යයි සැක කල හැකි දේපල පොලිස් නිලධාරියකු විසින් තහනමට ගෙන අධිකරණයට ඉදිරිපත් කල හැකිය.

මහාධිකරණ නඩු විභාගයක් අවසානයේ එම දේපල රාජසන්තක කිරීමටත්, අදාළ වූදිනයට උපරිමය වසර 25 ක් දක්වා වූ සිරදඩුවමක් හා රුපියල් 100000/- හෝ අදාළ දේපල වල වටිනාකමින් 3 ගුණයක් හා දෙකක් වැඩි අගය නොඉක්මවූ දඩයක් නියම කල හැකිය.

මේ පනත යටතේ අපරාධ වැරදි ලෙස ඇති වන්නේ මොනවාද?

- විෂ, අධිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ වැරදි
- ත්‍රස්තවාදය වැලැක්වීමට බලපාන නීති යටතේ වන වැරදි
- අල්ලස් පනත යටතේ වැරදි
- ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය පනත යටතේ වන වැරදි
- විනිමය පාලන පනත යටතේ වන වැරදි
- ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ සම්මුතියට අදාළ වැරදි
- සයිබර් අපරාධ
- ළමුන්ට විරෝධී පුද්ගල ජාවාරම්
- මරණ දණ්ඩනය වසර හතකට වැඩි කාලයක සිර දඬුවම් පැමිණීමේ හැකි වැරදි

2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ අරමුණු

ශ්‍රී ලංකාව තුළ සිදුවන පරිගණක අපරාධ හඳුනා ගැනීම, විමර්ශනය කිරීම හා වැලැක්වීම.

පනතේ පරිගණක වැරදි ලෙස ඇති වන්නේ මොනවාද?

- පරිගණකයක් වෙත අනවසරයෙන් ප්‍රවේශ වීම හා ඒ ගැන වසන් කිරීම
- නීතිවිරෝධී ක්‍රියාවට පරිගණක භාවිත කිරීම.
- පනතේ නිශ්චය කර ඇති විශේෂිත තොරතුරු විනාශ කිරීම, මක දැමීම, හානි පැමිණවීම හෝ දත්ත වෙනස් කිරීම.
- දත්ත සොරකම් කිරීම, ප්‍රවේශ කේත(password) සොරකම් කිරීම, අනවසර දත්ත අනාවරණය කිරීම.
- පරිගණකය භාවිත කර වැරදි කිරීම අනුබල දීම හෝ කුමන්ත්‍රණය කිරීම.

උදා:- මත්ද්‍රව්‍ය ජාවාරමට, පුද්ගල ජාවාරමට, ළමා අපයෝජන වලට, විද්‍යුත් තැපෑල මගින් වාචික හිංසා කිරීම, අසහ්‍ය වායරූප අන්තර්ජාලයට මුදා හරිම, ගිනිඅවි ජාවාරමට පරිගණක භාවිතය, රාජ්‍ය රහස් වෙත අනවසරයෙන් ප්‍රවේශ වී ජාතික ආරක්ෂාවට හානිවන පරිදි කටයුතු කිරීම. වැරදි තොරතුරු මහජන කැළඹීමට ලක්වන තොරතුරු හුවමාරු කිරීම පුද්ගලයන්ට අපහසු කිරීම ආදිය.

- යම් ආයතනයක සේවයේ නියුතු පරිගණක ආශ්‍රිත වැරදි සිදුකර ඇති විට අදාළ ආයතනයේ කළමනාකාරිත්වය ඒ ගැන නොදැන සිටි නම් සිටිනම් හෝ විවන් වැරදි වැලැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති විට හැරෙන්නට අදාළ සේවකයාගේ වැරදි ක්‍රියාවට වීම ආයතනයද වගකිය යුතු වේ.

2006 අංක 1 දරණ ඉලෙක්ට්‍රොනික ගණුදෙනු මෙඬදු පනතක් අවශ්‍ය වූයේ ඇයි?

පරිගණක භාවිතය හා අන්තර්ජාලය භාවිතය ඉහළ යාමක් සමග ව්‍යාප්ත වූ විද්‍යුත් ස්ථානයේ ගණුදෙනු සඳහා නීතිමය ආවරණයක් ලබාදීමේදී අත්‍යවශ්‍යතාව මත ඒ විද්‍යුත් ගණුදෙනු දිරිගැන්වීම පිණිස මෙම පනත පනවන ලදී.

පනතේ අරමුණු

විද්‍යුත් ගිවිසුම හඳුනාගැනීම හා ඒවාට පහසුකම් සැලසීම.

විද්‍යුත් ආකෘතියෙන් යුත් පණිවිඩය හා ලියකියවිලි නිර්මාණය හා හුවමාරුව හා සන්නිවේදනය කිරීම.

විද්‍යුත් ගිවිසුම් යනු කුමක්ද?

පාර්ශවයන් අතර විද්‍යුත් මාධ්‍ය හරහා දර්ශනය කර විය ප්‍රතිපාදනය සිදුවූ විට එම පාර්ශවයන් අතර හටගන්නා එකඟතාවයයි. එවිට විය විද්‍යුත් ගිවිසුමක් (Electronic Contract) වේ .

විද්‍යුත් අත්සන් යනු කුමක්ද?

පනතේ 7වන වගන්තියට අනුව ශ්‍රී ලංකාවේ යම් පනතකින් හෝ නෛතික ලියවිල්ලක් මගින් යම් තොරතුරක් හෝ සන්නිවේදනයක් අත්සන්ක් මගින් සහතික කළයුතු බවට අවශ්‍යතාවයක් දක්වා ඇති විට විද්‍යුත් ලියවිලි සහ විද්‍යුත් සන්නිවේදක ක්‍රමයක අඩංගු දත්ත සහතික කිරීමට විද්‍යුත් අත්සනක් වලංගු වේ.

ඉලෙක්ට්‍රොනික ගණුදෙනු පනත බලනොපාන අවස්ථා මොනවාද?

- අන්තිම කැමති පත්‍ර වලට
- වෘත්තීය බලපත්‍ර වලට
- ධාර වලට
- විනිමය බිල්පත් වලට (චෙක්පත්වි, විනිමය බිල්පත්, පොරොන්දු හෝට්ටු)
- නිශ්චල දේපළ සම්බන්ධ ලේඛන (විකුණුම්කර, තැගි ඔප්පු, බදු ඔප්පු, ගෙවල් කුලී, ගිවිසුම්, ලීසිං)
- විදුලි සංදේශ පද්ධතියක් සඳහා වූ බලපත්‍ර

ඉහත කී ගිවිසුම් ඉලෙක්ට්‍රොනික මාර්ගයේ ඇතිකර ගත් නො නොහැකිය

1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සඳහා පනත

මෙරට අල්ලස් සම්බන්ධ මූලික නීතිය 1954 අංක 11 දරණ අල්ලස් පනතින් සංශෝධිත කර ඇත.

පසුව 1994 අංක 19 දරණ පනතින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සඳහා කොමිෂන් සභාව පිහිටුවා එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට වූදිනයන්ට එරෙහිව මහා මහාධිකරණයේ නඩු පැවරීමේ බලය පිරිනමන ලදී විමර්ශන පැවැත්වීමේ බලයත් එම කොමිස් කොමිසම් මගින් සිදුවේ.

අල්ලසක් යනු කුමක්ද?

යම් රාජ්‍ය සේවකයකු විසින් සිය කාර්යය ඉටු කිරීම සඳහා යම් තුටු පඬුරක් අය වීම් ලබා ගැනීම හෝ පිරිනැමීමකි. තුටුපඬුරු යනු යම් මුදලක් ත්‍යාගයක්, ගාස්තුවක්, ප්‍රතිලාභයක්, කොමිස් මුදලක්, සුරැකුමක් දේපලක්, රැකියාවක් පිරිනැමීමක්, වගකීමක් හෝ ණයකින්/ දඬුවමකින් හිඳහස් කිරීමක් හා විවෘතත්වයක් සම්බන්ධ පොරොන්දුවකි.

මෙහිදී පනතට අනුව රාජ්‍ය සේවකයා යන්නට ජනාධිපතිවරයා නොවන සෑම රාජ්‍ය සේවකයෙකුම අයත් වේ.

දූෂණය යනු කුමක්ද?

පනතට අනුව යම් රාජ්‍ය සේවා සේවකයෙක් නීතියෙන් තමන්ට නියම කරන ලද නියමයන්ට එරෙහිව කටයුතු කිරීම මගින් ආණ්ඩුවට පාඩුවක් සිදු කිරීමයි.

අල්ලස හා දූෂණයට අදාළ දඬුවම්

අල්ලසට වරදකරු වුවහොත් උපරිම වසර 7ක සිර දඬුවම් උපරිමය රුපියල් 5000 අමතර දඩයක් හා දේපළ රාජසන්තක කිරීම් කළ හැකිය.

දූෂණයට එරෙහි වරදකරු වුවහොත් උපරිම වසර 10ක් දක්වා සිර දඬුවමක් ද උපරිම රුපියල් ලක්ෂයක් දක්වා දඩයක් නියම කළ හැකිය.

මෙම කොමිසමේ කාර්යයන්

කොමිසම් වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම

1975 අංක 1 දරණ වත්කම් වගකීම් පිළිබඳ පනත යටතේ වරදක් සිදුකර ඇති බව අනාවරණය වන විට ඒ සඳහා ඒ සඳහා නිසි බලය ඇති අධිකරණයක නඩු පැවරීම්